

**මිශ්‍ර ප්‍රශ්න පත්‍ර - (2023)****5 - ශ්‍රේණිය**

1. මිනිසා සතු විය යුතු යහපත් ලක්ෂණයකි.
 - i. මනුෂ්‍ය අගය නොකිරීම
 - ii. ගුණ දම අගය කිරීම
 - iii. දස්කම් අගය නොකිරීම
2. සිඳුරු කැමරාවකින් දැකිය හැකි ප්‍රතිබිම්බය,
 - i. විශාලයි.
 - ii. කුඩයි.
 - iii. යටිකුරුයි.
3. " අහසින් වැටෙන එක ජල බිංදුවක් හෝ අපතේ නොයවා ප්‍රයෝජනයට ගත යුතුයි. " යනුවෙන් ප්‍රකාශ කළේ.
 - i. විජයබාහු රජතුමා
 - ii. දුටුගැමුණු රජතුමා
 - iii. දුටුගැමුණු රජතුමා
4. දසදහස් දහය" යන සංඛ්‍යාවට එකොළහක් අඩු සංඛ්‍යාවේ සංඛ්‍යා නාමය ලියන්න.
 - i. නවදහස් නවසිය අනූ නවය
 - ii. නවදහස් නවසිය අනූ හය
 - iii. නවදහස් නවසිය අනූ දෙක
5. විශාල කහ පාට පෙට්ටියක් තුළ දුඹුරු පාට පෙට්ටි 4 ක් ද, ඒ පෙට්ටි එක ඒකක් තුළ රතු පාට කුඩා පෙට්ටි 4 ක් බැගින් තිබුණි. ඒ අනුව තිබුණු මුළු පෙට්ටි ගණන කීයද?
 - i. 23
 - ii. 32
 - iii. 21
6. කොඩි වැලක නිල්, කහ, රතු, තැඹිලි යන වර්ණ වලින් පිළිවෙලින් කොඩි 731 ක් ඇත. මේ කොඩි වැල් ඇති කහ පාට හා රතු පාට කොඩි ප්‍රමාණයක් එකතුව කොපමණ ද?
 - i. 36
 - ii. 26
 - iii. 35
7. ශයනුල්ගේ වයස අවුරුදු 3 කි. අයියා සෙනුල්ගේ වයස මෙන් සිව් ගුණයකි. අම්මා පරාට වඩා අවුරුදු 23 කින් වැඩිමාල් ය. අම්මා ගේ වයස අවුරුදු කීය ද?
 - i. අවුරුදු 35
 - ii. අවුරුදු 30
 - iii. අවුරුදු 36

8. භාජනයක ධාරිතාව 23 L කි. එයට නවීන් 8 L ක් දමන විට දිනුය 3 L ඉවත් කරයි භාජනය මුලින්ම ජලයයෙන් පිරෙන්නේ නවීන් කී වාරයක් දැමූ විට ද?
- i. 2 වරක්
 - ii. 3 වරක්
 - iii. 4 වරක්
9. ප්‍රාථර්නයක්, සතුටක්, ශෝකයක් හංගවීමට යොදන විරාම ලකුණ හඳුන්වන නම කුමක්ද?
- i. විස්මයාදී ලකුණ
 - ii. නැවතීමේ තිත්
 - iii. ප්‍රශ්නාථර් ලකුණ
10. පුංචි අපට දැන් තේරෙයි” මෙම වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතය කුමක්ද ?
- i. කුකුල් හාමි
 - ii. නරි හාමි
 - iii. හා හාමි

ANSWERS

1. 2
2. 3
3. 3
4. 1
5. 3
6. 1
7. 1
8. 3
9. 1
10. 1